

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය - 2012

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2012 දෙසැම්බර් 31 දිනට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2008 හා 2009 වර්ෂවල ඉවත්කරන ලද පිරිවැය රු.2,701,868 ක් වූ මෝටර් රථ සඳහා සමාලෝචිත වර්ෂයේ ක්ෂය ගණනය කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනයේ රු.540,374 ක් වූ ක්ෂය වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) සම්පූර්ණයෙන් ක්ෂය කර අවසන් වී තිබුණු පිරිවැය රු. 3,063,404 ක් වූ මෝටර් රථ 06 ක් සහ පිරිවැය රු. 267,000 ක් වූ යතුරු පැදි 02 ක වටිනාකම ප්‍රත්‍යාගණනය කර ගිණුම් ගත කර නොතිබුණි.
- (ඇ) භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සේවකයන්ට නිවාස ණය ලබා දීම සඳහා 1993 වර්ෂයේදී රාජ්‍ය බැංකුවක රු. 2,000,000 ක තැන්පතුවක් තබා තිබුණ අතර එම තැන්පතුව හා පොදු සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ නේවාසිකාගාර සහ සම්මන්ත්‍රණ ශාලා සඳහා ලැබිය යුතු රු. 305,637 ක ආදායම ගිණුම්ගත කර නොතිබුණි.

- (ඉ) මූල්‍ය ප්‍රකාශනවල ප්‍රාග්ධන හා සංචිත යටතේ දක්වා තිබූ රු. 40,861,902 ක් වූ ප්‍රාග්ධන ප්‍රදානයන් සම්බන්ධයෙන් ක්‍රමක්ෂය ගිණුම් ගතකර නොතිබුණි.
- (ඊ) 2012 ජූලි මාසයේ ආයතනයට පවරා ගෙන තිබුණු රු. 1,118,919 ක් වූ වාතනයේ වටිනාකම ගිණුම් ගත කර නොතිබුණි.

1.2.2 නොසැසඳුන පාලන ගිණුම්

පහත සඳහන් ගිණුම් විෂයයන්හි මූල්‍ය ප්‍රකාශනවල දැක්වූ ශේෂයන් සහ ඉදිරිපත් කර තිබුණු උපලේඛනවල හා ස්ථාවර වත්කම් ලේඛනවල දැක්වෙන වටිනාකම් අතර රු.8,467,482 ක වෙනසක් නිරීක්ෂණය විය.

ගිණුම් විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය	උපලේඛනය අනුව ශේෂය	ස්ථාවර වත්කම් ලේඛනය අනුව ශේෂය	වෙනස
-----	-----	-----	-----	-----
පාරිභෝගික භාණ්ඩ	රු. 1,903,599	රු. 1,778,999	රු. -	රු. 124,600
අලෙවි මධ්‍යස්ථානය	430,908	442,944	-	12,036
පරිගණක උපාංග	3,660,047	-	3,002,757	657,290
මෝටර් රථ	26,648,157	-	20,472,629	6,175,528
ලී බඩු හා උපකරණ	15,820,259	-	14,322,231	1,498,028

				8,467,482
				=====

1.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ණයගිණියන් යටතේ 2009 වර්ෂයේ සිට පැවතෙන නොගෙවූ වියදම් රු. 75,191 ක නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2010 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ ජුනි මාසය දක්වා නිලධාරීන්ට ලබාදී තිබුණු රු.74,634 ක මිලදී ගැනීමේ අත්තිකාරම් හා සමාලෝචිත වර්ෂයේ මැයි මාසයේදී නිලධාරීන්

07 දෙනෙකුට ලබාදී තිබුණු රු.84,250 ක ගමන් වියදම් අත්තිකාරම් වර්ෂය අවසානයේදීද නිරවුල් කර නොතිබුණි.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොමැති වීම

පහත සඳහන් ගිණුම් විෂයයන් පරීක්ෂා කිරීම සඳහා ඊටා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි ඉදිරිපත් නොවීය.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
කාලීන තැන්පත්	රු. 255,285	i ශේෂ සනාථ කිරීම ii කාලීන තැන්පත් උපලේඛන
අවසන් තොගය	4,253,145	i තොග ලේඛන ii සමීක්ෂණ මණ්ඩල වාර්තා
ලංකා විදුලිබල මණ්ඩල තැන්පතු	406,250	i. තැන්පතුව තැබීමට හේතුව ii. තැන්පතුවට අදාළ සහතිකය
ගොඩනැගිලි	24,202,599	i සමීක්ෂණ මණ්ඩල වාර්තා ii ස්ථාවර වත්කම් ලේඛනය
ලී බඩු හා උපකරණ පරිගණක හා උපාංග මෝටර් රථ පුස්තකාල පොත්	15,820,259 3,660,047 26,648,157 2,308,797	} සමීක්ෂණ මණ්ඩල වාර්තා

1.2.5 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ යනාදියට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
(අ) 1972 අංක 5 දරන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පනත	විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අධ්‍යක්ෂවරුන් 21 දෙනෙකුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත විය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ අවසානයට අධ්‍යක්ෂ මණ්ඩලය 19 දෙනෙකුගෙන් සමන්විත වී තිබුණි. පාලක මණ්ඩලයට ඉඩම් අමාත්‍යාංශය හා ග්‍රාමීය සංවර්ධන

දෙපාර්තමේන්තුවට අදාළ ක්ෂේත්‍රයන් නියෝජනය කරන සාමාජිකයන් ඇතුළත් වී නොතිබුණි.

- (ආ) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.13 ඡේදය වාහනවල අභ්‍යන්තර අලුත්වැඩියාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් වල සාධාරණත්වය තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ මණ්ඩලයක සුදුසුකම් ලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකුගේ සහතිකයක් ලබා ගත යුතු වුවද, ආයතනයේ වාහන 08 කට වැයකළ රු.636,343 ක් වටිනා අලුත්වැඩියාවන් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.
- (ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 4.3.1, 5.4.4(1), 8.9.1 හා 8.12.2 මාර්ගෝපදේශ පැළවෙතොර සංචාරක නිවාසය රු.1,362,354 ක් වැයකර අලුත්වැඩියාකර තිබුණු අතර එහිදී ආයතනය විසින් ලංසු හා කාර්යසාධන සුරක්ෂණ ලබාගෙන නොතිබුණි. එසේම ආයතනය හා කොන්ත්‍රාත්කරු අතර ගිවිසුමක් ඇතිකරගෙන නොතිබුණු අතර මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල ඇස්තමේන්තු මුදලින් සියයට 20 නොඉක්මවිය යුතු වුවද ඇස්තමේන්තු මුදලින් සියයට 51 ක් වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් වශයෙන් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි. මේ සඳහා බලයලත් නිලධාරියෙකු විසින් පිළියෙල කරන ලද ඇස්තමේන්තුවක් නොතිබුණු අතර, ගෙවීම් කිරීමේදීද එවැනි නිලධාරියෙකුගෙන් සහතික කරන ලද මිනුම් වාර්තා ලබාගෙන නොතිබුණි.

1.2.6 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

ආයතනයේ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය සඳහා ලබා දී තිබූ පුහුණු වැඩසටහන්, ශිෂ්‍යත්ව සහ වැඩමුඵ්වලට 2011 වර්ෂය දක්වා වැය කර තිබූ රු. 21,618,551 ක් වූ මුදල සමාලෝචිත වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 5 ක් තුළ ලාභයෙන් කපා හැරීමට ගණකාධිකාරීවරයා තීරණය

කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී ලාභයට එරෙහිව කපා හරින ලද රු. 4,323,710 ක් සඳහා විධිමත් අනුමැතියක් ලබා ගෙන නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 17,157,210 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 13,009,737 ක් විය. ඉකුත් වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 4,147,473 ක පිරිහීම සඳහා සේවක සංවර්ධනය වියදම වූ රු. 4,323,710 ක් සමාලෝචිත වර්ෂයේ ලාභයට එරෙහිව කපාහැරීම හේතු වී තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ විවිධ අදියරයන් පහත වගුවෙන් දැක්වේ.

	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා		විචලනය	
	2012	2011	හිතකර	අහිතකර
	රු.	රු.	රු.	රු.
ආදායම	146,524,455	131,248,013	15,276,442	
වියදම (මූල්‍ය වියදම හැර)	163,641,109	144,234,499		19,406,610
පොලී ගෙවීමට පෙර ශුද්ධ මෙහෙයුම් ලාභය	17,116,655	12,986,487	4,130,168	
ජංගම වත්කම්	27,682,892	31,458,276		3,775,384
ජංගම වගකීම්	17,729,112	15,563,590		2,165,522

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂයෙහි ආයතනය විසින් ව්‍යාපෘති 38 ක් ආරම්භ කර තිබුණු අතර පෙර වර්ෂයේ ව්‍යාපෘති 07 ක්ද ඇතුළුව ව්‍යාපෘති 45 ක් වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබුණි. 2012 වර්ෂයේදී එයින් ව්‍යාපෘති 30ක් අවසන් කර තිබුණු අතර 2011 වර්ෂයේ ව්‍යාපෘති 02 ක් හා 2012 වර්ෂයේ ව්‍යාපෘති 13 ක් අවසන් කර නොතිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වර්ෂය ආරම්භයේදී සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී සුදුසුකම් පරීක්ෂා නොකර මාතර පිහිටි ගරාජයක් සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි කර තිබුණි. වාහන එම ගරාජය වෙත යැවීම හා ආපසු ගෙන්වා ගැනීම සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.
- (ආ) දැනට ආයතනයේ සේවයේ නොමැති නිලධාරීන් 10 දෙනෙකු විසින් ආපසු භාර දී නොතිබුණු පුස්තකාල පොත් 187 ක වටිනාකම ඔවුන්ගෙන් අයකරගැනීමට අපොහොසත් වී තිබුණු අතර අස්ථානගත වූ පොත් සංඛ්‍යාව 163 ක් විය.
- (ඇ) 2012 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තා 2013 මැයි 10 වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර 2011 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාවල ඇතුළත් භාණ්ඩ වර්ග 162 ක ඌනතා හා අතිරික්තතා සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ඈ) විදේශීය විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ ගිවිසුම් කඩකල ශිෂ්‍යත්වලාභීන් 6 දෙනෙකුට එරෙහිව මාස 32-63 දක්වා කාලයක් ප්‍රමාද වී නීතිමය පියවර ගැනීම හේතුවෙන් 2012 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු බැඳුම්කර වටිනාකම රු.11,900,868 ක් විය.
- (ඉ) ආයතනයේ බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වීමට ප්‍රථම ලේඛනාධිකාරී, සහකාර ලේඛනාධිකාරී (වැඩසටහන්), හා සංස්කාරක යන ආයතනයේ ප්‍රධාන තනතුරුවලට නිලධාරීන් වර්ෂ දෙකකට අධික කාලයක් වැඩ බැලීමේ පදනම මත පත්කර තිබුණු අතර 2012 පෙබරවාරි 06 දින බඳවාගැනීමේ පරිපාටිය අනුමත වීමෙන් පසුවද එම පුරප්පාඩු සම්පූර්ණ කර නොතිබුණි.
- (ඊ) දේශීයව පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා නිලධාරීන් දෙදෙනෙකුට 2006 වර්ෂයේදී වැටුප් සහිත වසර 02 අධ්‍යයන නිවාඩු හා රු.1,874,757 ක පාඨමාලා ගාස්තු ආයතනය විසින් ගෙවා තිබූ අතර එම නිලධාරීන් අදාළ පාඨමාලා නියමිත කාල සීමාව තුළදී සම්පූර්ණ කර නොතිබුණි. ආයතනය විසින් පාඨමාලා කාලසීමාව 2012 දෙසැම්බර් 31 දින දක්වා

උර්ස කර තිබුණද එම කාලසීමාව තුළද ආදාල පාඩමාලා සම්පූර්ණ කිරීමට නිලධාරීන් අපොහොසත් වී තිබුණි.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

බාහිර ආයතන විසින් මූල්‍යනය කරන ලද පර්යේෂණ ව්‍යාපෘති සහ පුහුණු වැඩසටහන් 25 ක් අවසන් වීමෙන් පසු වැය නොවී ඉතිරි වී තිබුණු රු. 9,286,136 ක් නිවැරදි කිරීමට කටයුතු නොකර දිගින් දිගටම මූල්‍ය ප්‍රකාශනවල ණය හිමියන් ලෙස දක්වා තිබුණි.

3.4 ආර්ථික නොවූ ගනුදෙනු

ආපනශාලාවේ ගැස් සඳහා දරන වියදම අධුකර ගැනීමේ අරමුණින් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රු. 636,690 ක වියදමින් ජීව වායු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණත් එයින් අපේක්ෂිත ජීව වායු ප්‍රමාණය නිෂ්පාදනය නොවීම නිසා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථක වී තිබුණි.

3.5 හඳුනාගත් පාඩු

රේඛීය අමාත්‍යාංශයට ලබාදී තිබුණු ආයතනය සතු වාහනයක් සමාලෝචිත වර්ෂයේදී අනතුරට ලක්වී රු.230,700 ක් වැයකර අලුත්වැඩියා කර තිබුණි. මෙම අලාභහානිය සම්බන්ධයෙන් මු.රෙ. 104 හා 109 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

3.6 නීත්‍යානුකූල අයිතිය නොමැති වත්කම්

ලෝක ආහාර වැඩසටහන් ව්‍යාපෘතියට අයත් කැබ් රථයක් 2011 ජූලි 25 වන දින ආයතනය වෙත ලබා දී තිබුණත් වාහනයේ නීත්‍යානුකූල අයිතිය පවරා ගෙන නොතිබුණි.

3.7 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දුන් ආයතනයේ සම්පත්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ආයතනයට අයත් වාහන දෙකක් 2012 අප්‍රේල් 26 දින රේඛීය අමාත්‍යාංශයට භාරදී තිබුණු අතර 2012 දෙසැම්බර් 31 දින වන විටදී ආපසු ලබාගෙන නොතිබුණි.

(ආ) ආයතනයේ රියදුරෙකු 2011 අගෝස්තු 27 දින සිට රේඛීය අමාත්‍යාංශයට අනුයුක්ත කර සමාලෝචිත වර්ෂය තුළදී වැටුප් වශයෙන් රු.247,580 ක් ආයතනය විසින් ගෙවා තිබුණි.

3.8 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) බඳවා ගැනීමේ පරිපාටිය අනුව ආයතනයේ පරිපාලන නිලධාරී තනතුරට බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බාහර අයදුම්කරුවන් සිටියදී අවම සුදුසුකම් සපුරා නොතිබුණු ආයතනයේ අභ්‍යන්තර අයදුම්කරුවෙකු අදාළ තනතුරට බඳවා ගෙන තිබුණි.

(ආ) 2012 පෙබරවාරි 06 දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පරිපාටිය අනුව ආයතනයේ අධ්‍යක්ෂකවරයාගේ සහ ගණකාධිකාරීවරයාගේ වැටුප් ප්‍රමාණ සංශෝධනය කරගත යුතු වුවද, එසේ කටයුතු නොකරීම නිසා සමාලෝචිත වර්ෂය තුළදී අධ්‍යක්ෂකවරයා සහ ගණකාධිකාරීවරයා විසින් පිළිවෙලින් රු.132,310 ක් හා රු. 42,210 ක් වශයෙන් එකතුව රු. 174,520 වැටුප් වැඩිපුර ලබාගෙන තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ අයවැය දත්ත හා තථ්‍ය දත්ත අතර විචලනය සියයට 22 සිට සියයට 111 දක්වා පරාසයක ප්‍රතිශතයක් ගෙන තිබූ හෙයින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින් වර ආයතනයේ සභාපතිගේ අවධානය සඳහා යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය.

(අ) වාහන අලුත්වැඩියා හා නඩත්තුව

(ආ) ඉදි කිරීම් කටයුතු

(ඇ) කාර්ය මණ්ඩල පරිපාලනය

- (ඇ) අත්තිකාරම් ගෙවීම්
- (ඉ) ඉන්වෙන්ට්‍රි පාලනය